



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක : 2477424, 2477423, 2477418
 ෆැක්ස් : 2346257, 2477739
 ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය : www.cbsl.gov.lk

ප්‍රවෘත්ති නිවේදනය

නිකුත් කළේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව

දිනය 2019 මාර්තු මස 08

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

එක්සත් ජනපද ඩොලර් බිලියන 2.4ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව

එක්සත් ජනපද ඩොලර් බැඳුම්කර වෙළඳපොළ වෙත නැවත පැමිණීම සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ("ශ්‍රී ලංකාව") වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 5ක පරිච්ඡේද කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.0 ක් හා වසර 10ක පරිච්ඡේද කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4ක ප්‍රමුඛ සුරැකුම් රහිත ස්ථාවර අනුපාත බැඳුම්කර (බැඳුම්කර) දෙකක්, පිළිවෙලින් 2024 මාර්තු 14 සහ 2029 මාර්තු 14 යන කල් පිරීම් දින සහිතව 2019 මාර්තු 07 වන දින නිකුත් කරන ලදී. මෙම බැඳුම්කර සඳහා මුඩ්ස් ඉන්වෙස්ටර් සර්විස් (Moody's Investor Service), ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුර්ස් (Standard and Poor's) සහ ෆිච් රේටිංග්ස් (Fitch Ratings) යන ආයතන මගින් පිළිවෙලින් 'B2' , 'B' සහ 'B' යන ශ්‍රේණිගත කර තිබේ.

මෙය 2007 වසරේ සිට ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොළෙහි ශ්‍රී ලංකාව සිදුකළ දහතුන් වන එක්සත් ජනපද ඩොලර් බැඳුම්කර නිකුතුව සනිටුහන් කරන අතර, එමගින් වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව ලැබෙන ජාත්‍යන්තර ආයෝජක සහයෝගය ප්‍රබල ලෙස පෙන්නුම් කෙරේ. මෙම සාර්ථක ගනුදෙනුවේ ඒකාබද්ධ නියමු කළමනාකරුවන් සහ පොත් පවත්වාගන්නන් (Bookrunners) ලෙස බී ඩී සී ඉන්ටර්නැෂනල් (BOC International), සිටිගෘප් (Citygroup), ඩොයිච් බැන්ක් (Deutsche Bank), එච් එස් බී සී (HSBC), ජේ පී මෝර්ගන් (J P Morgan), එස් එම් බී සී නිකෝ (SMBC Nikko) හා ස්ටැන්ඩර්ඩ් චාර්ටරඩ් බැංකුව (Standard Chartered Bank) කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකාව සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමෙහි පස්වැනි සමාලෝචනය පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවය මගින් ඇති වූ ධනාත්මක ප්‍රවණතාව වාසිදායක ලෙස යොදාගනිමින් සහ ශක්තිමත් වෙළඳපොළ පසුබිම උපයෝගී කරගනිමින් ආසියානු කලාපයේ 2019 මාර්තු 07 වන දින උදාසන ශ්‍රී ලංකාව විසින් ගනුදෙනුව නිවේදනය කරන ලදී. ඒකාබද්ධ හවුල්කාරීත්වය විසින් මෙම නව, වසර 05ක සහ වසර 10ක පරිච්ඡේද කාලය සහිත ණය කාණ්ඩ සඳහා පිළිවෙලින් 7.20%ක් සහ 8.20%ක් ලෙස කොන්දේසි සහ මූලික මිල මාර්ගෝපදේශ නිකුත් කරන ලදී. අනතුරුව, පුළුල් පරාසයක පැතිරුණු ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ආයෝජකයන්ගේ දැඩි උනන්දුව හේතු කොට වසර 5 ක පරිච්ඡේද කාලය සඳහා 6.90%ක් දක්වාත් (+/- පදනම් අංක 5ක්) සහ වසර 10 ක පරිච්ඡේද කාලය සඳහා 7.90% දක්වාත් (+/- පදනම් අංක 5ක්)

මිල මාර්ගෝපදේශන දැඩිකිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. අවසානයේදී, වසර 5 සහ වසර 10 ණය කාණ්ඩ දෙක සඳහාම බැඳුම්කර මිලකරණය නිව්යෝර්ක් වෙළඳපොළ සක්‍රීය කාල පරාසය තුළදී පිළිවෙළින් 6.85% ක සහ 7.85% ක ඵලදා අනුපාත සහිතව මූලික මිල මාර්ගෝපදේශයට වඩා පදනම් අංක 25 කට වඩා අඩු අගයකින් සිදු කරන ලදී.

අවසාන ඇණවුම් පොතෙහි වසර 5 හි ණය කාණ්ඩය සඳහා ගිණුම් 190ක් හරහා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.7කට අධිකවද, වසර 10හි ණය කාණ්ඩය සඳහා ගිණුම් 252 ක් හරහා එක්සත් ජනපද ඩොලර් බිලියන 4.8කට අධිකවද ඇණවුම් ලැබිණ. මින් පැහැදිලිව පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගයෙහි ධනාත්මක පැතිකඩ කෙරෙහි ආයෝජකයන් තුළ ඇති අඛණ්ඩ විශ්වාසයයි.

ඇණවුම් පොතෙහි ණය කාණ්ඩ දෙකම ඉතා හොදින් විවිධාංගීකරණය වී ඇත. පස් අවුරුදු කාණ්ඩයෙන් 39%ක් එක්සත් ජනපද ආයෝජකයන්ගෙන්ද, 38%ක් යුරෝපා ආයෝජකයන්ගෙන්ද , ඉතිරි 23% ආසියානු ආයෝජකයන්ගෙන්ද සමන්විත වේ. ආයෝජක වර්ගය අනුව 91%ක් අරමුදල් කළමනාකරුවන්ටද, 5%ක් රක්ෂණ හා විශ්‍රාම අරමුදල් සඳහා ද, 3%ක් බැංකු සඳහා ද සහ 1%ක් අනෙකුත් ආයෝජකයන් වෙතද බෙදී යන ලදී. දස අවුරුදු කාණ්ඩයෙන් 44%ක් එක්සත් ජනපද ආයෝජකයන්ගෙන්ද, 39%ක් යුරෝපා ආයෝජකයන්ගෙන්ද, ඉතිරි 17% ආසියානු ආයෝජකයන්ගෙන්ද සමන්විත වේ. මෙය ආයෝජක වර්ගය අනුව, බෙදා වෙන් කිරීමේදී දස අවුරුදු කාණ්ඩය 90%ක් අරමුදල් කළමනාකරුවන්ටද, 5%ක් රක්ෂණ හා විශ්‍රාම අරමුදල් සඳහා ද, 4%ක් බැංකු සඳහා ද 1%ක් අනෙකුත් ආයෝජකයන් වෙත ද බෙදී යන ලදී.

සිංගප්පූරු විනිමය සුරැකුම්පත් වෙළඳ සමාගමෙහි (Singapore Exchange Securities Trading Limited-The SGXST), ලැයිස්තුගත කිරීමට හා මිල නැඹීමට අමතරව, ශ්‍රී ලංකාව සඳහා ප්‍රථම වරට මෙම බැඳුම්කර ලත්ඩින් කොටස් හුවමාරුවේ (London Stock Exchange-LSE), ජාත්‍යන්තර සුරැකුම්පත් වෙළඳපොළෙහි (LSE's International Securities Market-ISM) ලැයිස්තුගත කිරීමට ද අපේක්ෂිතය.

සටහන:

මෙම පුවත්පත් නිවේදනය එක්සත් ජනපදය තුළ සුරැකුම්පත් විකිණීම සඳහා ඉදිරිපත් කිරීමක් නොවේ. මෙහි දක්වා ඇති සුරැකුම්පත් 1933 එක්සත් ජනපද සුරැකුම්පත් පනත, සංශෝධිත ("සුරැකුම්පත් පනත") යටතේ ලියාපදිංචිය ලබා නැති අතර, ඉදිරියේදී ද ලියාපදිංචි කරනු නොලබනු ඇත. තවද, එක්සත් ජනපදයේ කිසිදු සුරැකුම්පත් නීතියකට හෝ එක්සත් ජනපදයේ ලියාපදිංචි නොමැතිව ඉදිරිපත් කිරීමට හෝ විකිණීම කළ නොහැකි අතර, අදාළ නිදහස් කිරීම් වලින් හෝ සුරැකුම්පත් පනත යටතේ ලියාපදිංචි වීම අවශ්‍ය නොවන සහ එක්සත් ජනපදයේ අදාළ සුරැකුම්පත් නීති වලට යටත් නොවන ගනුදෙනු වේ. එක්සත් ජනපදය තුළ සුරැකුම්පත් ප්‍රසිද්ධ නිකුතුවක් සිදුකරනුයේ නිකුත් කරන්නාගෙන් ලබා ගන්නා සහ නිකුත් කරන්නා පිළිබඳව සවිස්තර තොරතුරු අඩංගු ප්‍රකාශ පත්‍රිකාවක් මගිනි. මෙම පුවත්පත් නිවේදනයේ කිසිවක් සුරැකුම්පත් විකිණීමට හෝ මිලදී ගැනීමට කරනු ලබන ඉදිරිපත් කිරීමක් නොවන අතර, එවැනි ඉදිරිපත් කිරීමක් හෝ විකිණීමක් ඕනෑම අධිකරණයක නීති විරෝධී ලෙස සැලකේ. ශ්‍රේණිගත කිරීම, සුරැකුම්පත් මිලදී ගැනීම, විකිණීම හෝ තබා ගැනීම නිර්දේශ කිරීමක් නොවන අතර, ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ඕනෑම අවස්ථාවක, අඩුකිරීම හෝ ආපසු ගැනීමේ හෝ අත්හිටුවීමේ කටයුතු වලට යටත් විය හැක.